

1. මූල්‍ය ප්‍රකාශන

1.1 තත්ත්වගණනය කළ මතය

නානාට්ටාන් ප්‍රාදේශීය සභාවේ 2024 දෙසැම්බර් 31 දිනට ශේෂ පත්‍රය, එදිනෙන් අවසන් වර්ෂය සඳහා වූ ආදායම් හා වියදම් ගිණුම, මුදල් ප්‍රවාහ ප්‍රකාශනය සහ ප්‍රමාණාත්මක ගිණුම්කරණ ප්‍රතිපත්තිවලට අදාළ තොරතුරු ද ඇතුළත් මූල්‍ය ප්‍රකාශනවලට අදාළ සටහන්වලින් සමන්විත 2024 දෙසැම්බර් 31 දිනෙන් අවසන් වර්ෂය සඳහා වූ මූල්‍ය ප්‍රකාශන 1987 අංක 15 දරන ප්‍රාදේශීය සභා පනතේ 172(1) වගන්තිය සහ 2018 අංක 19 දරන ජාතික විගණන පනතේ 10(1) උපවගන්තිය සමඟ සංයෝජිතව කියවිය යුතු ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 154(1) ව්‍යවස්ථාවේ ඇතුළත් විධිවිධාන ප්‍රකාර මාගේ විධානය යටතේ විගණනය කරන ලදී. පාර්ලිමේන්තුව වෙත ඉදිරිපත් කළ යුතු යැයි මා අදහස් කරන මාගේ අදහස් දැක්වීම් හා නිරීක්ෂණයන් මෙම වාර්තාවේ දැක්වේ.

මෙම වාර්තාවේ 1.6 ඡේදයේ දක්වා ඇති කරුණුවලින් වන බලපෑම හැර, මූල්‍ය ප්‍රකාශනවලින් 2024 දෙසැම්බර් 31 දිනට නානාට්ටාන් ප්‍රාදේශීය සභාවේ මූල්‍ය තත්ත්වය සහ එදිනෙන් අවසන් වර්ෂය සඳහා එහි මූල්‍ය ක්‍රියාකාරිත්වය හා මුදල් ප්‍රවාහ පොදුවේ පිළිගත් ගිණුම්කරණ පරිචයන්ට අනුකූලව සත්‍ය හා සාධාරණ තත්ත්වයක් පිළිබිඹු කරන බව මා දරන්නා වූ මතය වේ.

1.2 තත්ත්වගණනය කළ මතය සඳහා පදනම

මෙම වාර්තාවේ 1.6 ඡේදයේ දක්වා ඇති කරුණු මත පදනම්ව මා මූල්‍ය ප්‍රකාශන සම්බන්ධයෙන් තත්ත්වගණනය කළ මතයක් පළකරනු ලැබේ.

ශ්‍රී ලංකා විගණන ප්‍රමිතිවලට (ශ්‍රී.ලං.වි.ප්‍ර.) අනුකූලව මා විගණනය සිදු කරන ලදී. මෙම විගණන ප්‍රමිති යටතේ වූ මාගේ වගකීම, මෙම වාර්තාවේ මූල්‍ය ප්‍රකාශන විගණනය සම්බන්ධයෙන් විගණකගේ වගකීම යන කොටසේ තවදුරටත් විස්තර කර ඇත. මාගේ තත්ත්වගණනය කළ මතය සඳහා පදනමක් සැපයීම උදෙසා මා විසින් ලබාගෙන ඇති විගණන සාක්ෂි ප්‍රමාණවත් සහ උචිත බව මාගේ විශ්වාසයයි.

1.3 මූල්‍ය ප්‍රකාශන සම්බන්ධයෙන් කළමනාකරණයේ සහ ඊට සම්බන්ධ පාලනය කරන පාර්ශවයන්ගේ වගකීම

මෙම මූල්‍ය ප්‍රකාශන පොදුවේ පිළිගත් ගිණුම්කරණ පරිචයන්ට අනුකූලව පිළියෙල කිරීම හා සාධාරණ ලෙස ඉදිරිපත් කිරීම සහ වංචා හෝ වැරදි හේතුවෙන් ඇති විය හැකි ප්‍රමාණාත්මක සාවද්‍ය ප්‍රකාශනයන්ගෙන් තොර වූ මූල්‍ය ප්‍රකාශන පිළියෙල කිරීමට හැකි වනු පිණිස අවශ්‍යවන අභ්‍යන්තර පාලනය තීරණය කිරීම කළමනාකරණයේ වගකීම වේ.

ප්‍රාදේශීය සභාවේ මූල්‍ය වාර්තාකරණ ක්‍රියාවලිය සම්බන්ධ වගකීම, පාලනය කරන පාර්ශවයන් විසින් දරනු ලබයි.

2018 අංක 19 දරන ජාතික විගණන පනතේ 16(1) උප වගන්තිය ප්‍රකාරව ප්‍රාදේශීය සභාවේ වාර්ෂික හා කාලීන මූල්‍ය ප්‍රකාශන පිළියෙල කිරීමට හැකිවන පරිදි ස්වකීය ආදායම්, වියදම්, වත්කම් හා බැරකම් පිළිබඳ නිසි පරිදි පොත්පත් හා වාර්තා පවත්වාගෙන යා යුතුය.

1.4 විගණන විෂය පථය (මූල්‍ය ප්‍රකාශන විගණනය සම්බන්ධයෙන් විගණකගේ වගකීම)

සමස්තයක් ලෙස මූල්‍ය ප්‍රකාශන, වංචා සහ වැරදි නිසා ඇතිවන ප්‍රමාණාත්මක සාවද්‍ය ප්‍රකාශනයන්ගෙන් තොර බවට සාධාරණ තහවුරුවක් ලබාදීම සහ මාගේ මතය ඇතුළත් විගණන වාර්තාව නිකුත් කිරීම මාගේ අරමුණ වේ. සාධාරණ සහතිකවීම උසස් මට්ටමේ සහතිකවීමක් වන

නමුත්, ශ්‍රී ලංකා විගණන ප්‍රමිති ප්‍රකාරව විගණනය සිදු කිරීමේදී එය සැමවිටම ප්‍රමාණාත්මක සාවද්‍ය ප්‍රකාශනයන් අනාවරණය කරගන්නා බවට වන තහවුරු කිරීමක් නොවනු ඇත. වංචා සහ වැරදි තනි හෝ සාමූහික ලෙස බලපෑම නිසා ප්‍රමාණාත්මක සාවද්‍ය ප්‍රකාශනයන් ඇතිවිය හැකි අතර, එහි ප්‍රමාණාත්මක භාවය මෙම මූල්‍ය ප්‍රකාශන පදනම් කරගනිමින් පරිශීලකයන් විසින් ගනු ලබන ආර්ථික තීරණ කෙරෙහි වන බලපෑම මත රඳා පවතී.

ශ්‍රී ලංකා විගණන ප්‍රමිති ප්‍රකාරව විගණනයේ කොටසක් ලෙස මා විසින් විගණනයේදී වෘත්තීය විනිශ්චය සහ වෘත්තීය සැකමුසුබවින් යුතුව ක්‍රියා කරන ලදී. මා විසින් තවදුරටත්,

- ප්‍රකාශ කරන ලද විගණන මතයට පදනමක් සපයා ගැනීමේදී වංචා හෝ වැරදි හේතුවෙන් මූල්‍ය ප්‍රකාශනවල ඇති විය හැකි ප්‍රමාණාත්මක සාවද්‍ය ප්‍රකාශනයන් ඇතිවීමේ අවදානම් හඳුනාගැනීම හා තක්සේරු කිරීම සඳහා අවස්ථාවෝචිතව උචිත විගණන පරිපාටි සැලසුම් කර ක්‍රියාත්මක කරන ලදී. වරදවා දැක්වීම හේතුවෙන් සිදුවන ප්‍රමාණාත්මක සාවද්‍ය ප්‍රකාශනයන්ගෙන් සිදුවන බලපෑමට වඩා වංචාවකින් සිදුවන්නා වූ බලපෑම ප්‍රබල වන්නේ ඒවා දුස්ස්ථානායෙන්, ව්‍යාජ ලේඛන සැකසීමෙන්, වේතනාන්විත මහභූරීමෙන්, වරදවා දැක්වීමෙන් හෝ අභ්‍යන්තර පාලනයන් මඟ හැරීමෙන් වැනි හේතු නිසා වන බැවිනි.
- අභ්‍යන්තර පාලනයේ සඵලදායීත්වය පිළිබඳව මතයක් ප්‍රකාශ කිරීමේ අදහසින් නොවුවද, අවස්ථාවෝචිතව උචිත විගණන පරිපාටි සැලසුම් කිරීම පිණිස අභ්‍යන්තර පාලනය පිළිබඳව අවබෝධයක් ලබාගන්නා ලදී.
- භාවිතා කරන ලද ගිණුම්කරණ ප්‍රතිපත්තිවල උචිතභාවය, ගිණුම්කරණ ඇස්තමේන්තුවල සාධාරණත්වය සහ කළමනාකරණය විසින් කරන ලද සම්බන්ධිත හෙළිදරව් කිරීම් අගයන ලදී.
- මූල්‍ය ප්‍රකාශනවල ව්‍යුහය හා අන්තර්ගතය සඳහා පාදක වූ ගනුදෙනු හා සිද්ධීන් උචිත හා සාධාරණව ඇතුළත් වී ඇති බව සහ හෙළිදරව් කිරීම් ඇතුළත් මූල්‍ය ප්‍රකාශනවල සමස්ථ ඉදිරිපත් කිරීම අගයන ලදී.

හැකිතාක් දුරට හා අවශ්‍ය ඕනෑම විටෙක පහත සඳහන් දෑ පරීක්ෂා කිරීම සඳහා විගණන විෂය පථය ද පුළුල් කර ඇත.

- තොරතුරු ඉදිරිපත් කිරීම සම්බන්ධයෙන් බලන කළ ප්‍රාදේශීය සභාවේ කාර්යයන් අඛණ්ඩව ඇගයීමට හැකිවන පරිදි එහි සංවිධානය, පද්ධති, පරිපාටි, පොත්පත්, වාර්තා හා වෙනත් ලියකියවිලි විධිමත්ව හා ප්‍රමාණාත්මකව සැලසුම් කර තිබේද යන බව සහ එකී පද්ධති, පරිපාටි, පොත්පත්, වාර්තා හා වෙනත් ලියකියවිලි ඵලදායී ලෙස පවත්වාගෙන යනු ලැබේ ද යන බව;
- අදාළ ලිඛිත නීතියකට හෝ ප්‍රාදේශීය සභාව විසින් නිකුත් කරන ලද වෙනත් පොදු හෝ විශේෂ විධානයකට අනුකූලව, ප්‍රාදේශීය සභාව ක්‍රියා කර ඇති බව,
- සිය බලතල, කර්තව්‍ය සහ කාර්යයන්ට අනුකූලව කටයුතු කර ඇති බව,
- සම්පත් සකසුරුවම් ලෙස, කාර්යක්ෂම ලෙස සහ ඵලදායී ලෙස කාලසීමාවන් තුළ සහ අදාළ නීතිරීතිවලට අනුකූලව ප්‍රසම්පාදනය කර භාවිතා කර ඇති බව.

1.5 වෙනත් නෛතික අවශ්‍යතා පිළිබඳ වාර්තාව

2018 අංක 19 දරන ජාතික විගණන පනතේ පහත සඳහන් අවශ්‍යතාවයන් සම්බන්ධයෙන් විශේෂ ප්‍රතිපාදන ඇතුළත් වේ .

- (අ) 2018 අංක 19 දරන ජාතික විගණන පනතේ 6(1)(ඇ)(iii) වගන්තියේ සඳහන් අවශ්‍යතාවය අනුව ප්‍රාදේශීය සභාවේ මූල්‍ය ප්‍රකාශන ඉකුත් වර්ෂය සමඟ අනුරූප වේ.
- (ආ) 2018 අංක 19 දරන ජාතික විගණන පනතේ 6(1)(ඇ)(iv) වගන්තියේ සඳහන් අවශ්‍යතාවය අනුව ඉකුත් වර්ෂයේදී මා විසින් සිදුකරන ලද නිර්දේශයන් ඉදිරිපත් කරන ලද මූල්‍ය ප්‍රකාශනවල ඇතුළත්ව ඇත.

1.6 මූල්‍ය ප්‍රකාශන පිළියෙල කිරීම සම්බන්ධයෙන් වූ විගණන නිරීක්ෂණ

1.6.1 ගිණුම්කරණ අඩුපාඩු

විගණන නිරීක්ෂණය	සභාවේ අදහස් දැක්වීම	නිර්දේශය
(අ) සමාලෝචිත වර්ෂයේ සහ පසුගිය වර්ෂවල සභාවේ අරමුදල් සහ සංවර්ධන සංචිත මගින් රු. 12,299,774කට ඉටුකර තිබූ මූලධන ව්‍යාපෘති 07ක වටිනාකම ප්‍රාග්ධනිත කර නොතිබුණි.	ඉදිරි වර්ෂ අවසන් ගිණුම්වල නිරවුල් කර දක්වන බව.	සියලු ප්‍රාග්ධන වැය ඇතුළත් කර ගිණුම් නිවැරදිව පිළියෙල කළ යුතුය.
(ආ) සමාලෝචිත වර්ෂයේ රු. 9,548,046ක මූලධන ව්‍යාපෘති 08ක අවසන් ගෙවීම් සහ අගය එකතු කළ බදු මූල්‍ය ප්‍රකාශනවල දක්වා නොතිබුණි.	-එම-	සියලුම මූලධන ව්‍යාපෘති වැය ඇතුළත් කර මූල්‍ය ප්‍රකාශන නිවැරදිව පිළියෙල කළ යුතුය.
(ඇ) වැඩ අවසන් නොවූ ඉදිකිරීම් 04කට අදාල රු.5,550,692ක ඇස්තමේන්තුගත පිරිවැය ණයහිමියන් ලෙස ගිණුම්ගත කර තිබුණි.	එම වර්ෂයේ ගෙවීම් සිදුකළ නොහැකි බැවින් මූල්‍ය ප්‍රකාශනවල ණයහිමියන් ලෙස දක්වා තිබූ බව.	ගිණුම් ශේෂ ගැලපීම් කළ යුතුය.
(ඈ) සමාලෝචිත වර්ෂයේ අවසන් දිනට වූ රු.2,792,147ක විදුලි හා ගබඩා තොග ජංගම වත්කම් ලෙස මූල්‍ය ප්‍රකාශනවල දක්වා නොතිබුණි.	ඉදිරි වර්ෂ අවසන් ගිණුම්වල නිරවුල් කර දක්වන බව.	තොග ශේෂ නිවැරදිව ඇතුළත් කර මූල්‍ය ප්‍රකාශන පිළියෙල කළ යුතුය.
(ඉ) සභාව විසින් දේශීය ණය සංවර්ධන අරමුදලට ගෙවිය යුතු හිඟණය ශේෂය රු. 274,604ක් මූල්‍ය ප්‍රකාශනවල රු.4,079ක් ලෙස දක්වා තිබුණි.	2025 වර්ෂයේ ගෙවීම් සිදුකිරීමට ක්‍රියාමාර්ග ගෙන ඇති බව.	නිවැරදි ශේෂ ඇතුළත් කර මූල්‍ය ප්‍රකාශන පිළියෙල කළ යුතුය.

1.6.2 නොසැසඳූ පාලන ගිණුම් හෝ වාර්තා

විගණන නිරීක්ෂණය	සභාවේ අදහස් දැක්වීම	නිර්දේශය
විෂයයන් 03ක් සම්බන්ධයෙන් මූල්‍ය ප්‍රකාශන අනුව ශේෂය හා ලේඛනවල පවතින අනුරූපී ශේෂ අතර රු. 5,411,203 ක වෙනසක් පැවතුණි.	වෙනස නිවැරදි කිරීමට කටයුතු කරමින් පවතින බව.	මූල්‍ය ප්‍රකාශනවල ශේෂ අදාල මූලාශ්‍ර ලේඛන සමඟ සැසඳීමට පියවර ගතයුතුය.

1.7 අනුකූල නොවීම

1.7.1 නීති, රීති, රෙගුලාසි හා කළමනාකරණ තීරණ වලට අනුකූල නොවීම

නීති, රීති, රෙගුලාසි හා කළමනාකරණ තීරණවලට යොමුව	අනුකූල නොවීම	සභාවේ අදහස් දැක්වීම	නිර්දේශය
1987 අංක 15 දරන ප්‍රාදේශීය සභා පනතේ 126 වගන්තියේ IX (ආ) උප වගන්තිය	අපජලය බැහැර කිරීම හා කසළ බැහැර කිරීම සඳහා ගාස්තු පැනවීම සම්බන්ධයෙන් අතුරු ව්‍යවස්ථා සකස් නොකර එකතුව රු. 10,509,753ක ගාස්තු අයකර තිබුණි.	ඉදිරියේදී අතුරු ව්‍යවස්ථා සකස් කිරීමට කටයුතු කරනු ලබන බව.	පනතේ විධිවිධාන ප්‍රකාරව කටයුතු කළයුතුය.

2. මූල්‍ය සමාලෝචනය

2.1 මූල්‍ය ප්‍රතිඵල

ඉදිරිපත් කරන ලද මූල්‍ය ප්‍රකාශන අනුව, 2024 දෙසැම්බර් 31 දිනෙන් අවසන් වර්ෂය සඳහා සභාවේ පුනරාවර්තන වියදම ඉක්ම වූ ආදායම රු. 51,994,298 ක් වූ අතර, ඊට අනුරූපීව ඉකුත් වර්ෂයේ පුනරාවර්තන වියදම ඉක්ම වූ ආදායම රු. 17,229,150 ක් විය.

2.2 ආදායම් පරිපාලනය

2.2.1 ඇස්තමේන්තුගත ආදායම්, බිල්කළ ආදායම්, රැස්කළ ආදායම් හා හිඟ ආදායම්

සභාව විසින් ඉදිරිපත් කළ තොරතුරු අනුව සමාලෝචිත වර්ෂයට හා ඉකුත් වර්ෂයට අදාළව ඇස්තමේන්තුගත ආදායම්, බිල්කළ ආදායම්, රැස්කළ ආදායම් හා හිඟ ආදායම් පිළිබඳ තොරතුරු පහත දැක්වේ.

ආදායම් ප්‍රභවය	2024				2023			
	ඇස්තමේන්තුගත ආදායම	බිල්කළ ආදායම	රැස්කළ ආදායම	දෙසැම්බර් 31 දිනට මුළු හිඟය	ඇස්තමේන්තුගත ආදායම	බිල්කළ ආදායම	රැස්කළ ආදායම	දෙසැම්බර් 31 දිනට මුළු හිඟය
	රු.	රු.	රු.	රු.	රු.	රු.	රු.	රු.
වරිපනම් හා බදු	1,016,000	1,414,666	1,414,666	-	-	-	-	-
කුලී	23,764,900	45,129,208	45,129,208	-	11,900,985	10,757,568	10,757,568	-
බලපත්‍ර ගාස්තු	1,384,500	1,454,084	1,454,084	-	1,542,395	1,342,968	1,342,968	-
වෙනත් ආදායම්	5,798,647	8,873,628	8,857,628	16,000	4,346,338	8,049,635	8,067,635	18,000
එකතුව	31,964,047	56,871,586	56,855,586	16,000	17,789,718	20,150,171	20,168,171	18,000
	== == == ==	== == == ==	== == == ==	== == == ==	== == == ==	== == == ==	== == == ==	== == == ==

2.2.2 ආදායම් රැස්කිරීමේ කාර්යසාධනය

විගණන නිරීක්ෂණය

2024 දෙසැම්බර් 31 දිනට වූ මුද්දර ගාස්තු එකතුව රු.573,491ක් වර්ෂ 02කට අධික කාලයක් අයවිය යුතුව පැවැතුණි.

සභාවේ අදහස් දැක්වීම

දිස්ත්‍රික් ඉඩම් රෙජිස්ට්‍රාර් කාර්යාලවලින් ඇමුණුම II ලැබී නොතිබුණි. ලැබූ විගස ඉදිරි ක්‍රියාමාර්ග ගනු ලබන බව.

නිර්දේශය

හිඟමුදල් කඩිනමින් අයකර ගැනීමට සුදුසු ක්‍රියාමාර්ග ගතයුතුය.

3. මෙහෙයුම් සමාලෝචනය

3.1 කළමනාකරණ අකාර්යක්ෂමතා

විගණන නිරීක්ෂණය

- (අ) සමාලෝචිත වර්ෂයේ ස්ථාවර තැන්පතුවල පවතින රු.15,000,000ක ශේෂය උපයෝගී කර 1987 අංක 15 දරන ප්‍රාදේශීය සභා පනතේ IV පරිච්ඡේදයේ 108 වගන්තියේ සඳහන් පොදු උපයෝගීතා සේවාවන්ට අදාළ සංවර්ධන ක්‍රියාකාරකම්වල නොයොදවා බැංකුවේ පොලී ආදායම් ඉපැයීමේ අරමුණින් බැංකුවේ තැන්පත් කර තිබුණි.
- (ආ) ඉඩම් 02ක් සහ කඩකාමර 25ක් අතුරු කුලියට දීම සම්බන්ධයෙන් එම කුලී හිමියන්ට එරෙහිව සභාව විසින් කිසිදු ක්‍රියාමාර්ගයක් ගෙන නොතිබුණි.
- (ඇ) වසර 05කට වරක් අළුත්කළ යුතුව තිබූ කඩකාමර 18ක දීර්ඝකාලීන කුලී ගිවිසුම් නැවත අළුත් නොකර අඛණ්ඩව පසුගිය වර්ෂ 05 සිට 09ක් දක්වා කාලයක් පවත්වාගෙන ගොස් තිබුණි.

සභාවේ අදහස් දැක්වීම

ආණ්ඩුකාරවරයාගේ අනුමැතිය ලබා 2025 වර්ෂයේ සංවර්ධන ක්‍රියාකාරකම්වල යෙදවීමට කටයුතු කරනු ලබන බව.

මේ සම්බන්ධයෙන් කටයුතු කරමින් පවතින බව.

ගිවිසුම් අළුත්කිරීමේ ක්‍රියාවලිය සිදුවෙමින් පවතින බව.

නිර්දේශය

ප්‍රාදේශීය සභා පනත ප්‍රකාරව, අතිරික්ත මුදල් පොදු උපයෝගීතා සේවාවන්ට අදාළ සංවර්ධන ක්‍රියාකාරකම්වල යෙදවීමට පියවර ගත යුතුය.

කුලී හිමියන්ට එරෙහිව සුදුසු ක්‍රියාමාර්ග ගතයුතුය.

කුලී ගිවිසුම් නියමිත කාල පරිච්ඡේදයන්හි අළුත් කිරීමට ක්‍රියාමාර්ග ගතයුතුය.

3.2 මෙහෙයුම් අකාර්යක්ෂමතා

විගණන නිරීක්ෂණය

1915 අංක 15 දරන නිවාස ඉදිකිරීම් හා නාගරික සංවර්ධන ආඥා පනතේ 15(1) වගන්තිය ප්‍රකාරව, පනතේ විධිවිධානවලට අනුකූලව ගොඩනැගිලි ඉදිකර තිබේද යන්න තහවුරු කර අනුකූලතා සහතිකය (COC) නිකුත් කළයුතු වුවත්, සමාලෝචිත වර්ෂය අවසාන වන විටත් ගොඩනැගිලි ඉදිකිරීමට

සභාවේ අදහස් දැක්වීම

අනුකූලතා සහතිකය ලබාගන්නා ලෙසට දැනුම් දීම් සිදුකර ඇති බව.

නිර්දේශය

අනුකූලතා සහතිකය ලබාදීමට පියවර ගතයුතුය.

ලබාදුන් සංවර්ධන බලපත්‍ර 99ක් සඳහා අනුකූලතා සහතිකය ලබාදී නොතිබුණි.

3.3 වත්කම් කළමනාකරණය

විගණන නිරීක්ෂණය	සභාවේ අදහස් දැක්වීම	නිර්දේශය
සභාව විසින් පරිහරණය කරනු ලබන ඉඩම් 53ක් හා වාහන 02ක අයිතිය සමාලෝචිත වර්ෂය අවසාන වන විටත් සභාවේ නමට පවරා ගැනීමට ක්‍රියාමාර්ග ගෙන නොතිබුණි.	හිමිකාරිත්වය මාරුකිරීමට දැනටමත් ක්‍රියාමාර්ග ගෙන ඇති බව.	සභාව සතු වත්කම්වල හිමිකාරිත්වය නිරවුල් කර ගතයුතුය.

3.4 ප්‍රසම්පාදන කළමනාකරණය

විගණන නිරීක්ෂණය	සභාවේ අදහස් දැක්වීම	නිර්දේශය
(අ) ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ප්‍රසම්පාදන මාර්ගෝපදේශ සංග්‍රහය 2006 හි 2.8.1(ආ) මාර්ගෝපදේශය ප්‍රකාරව තාක්ෂණික ඇගයීම් කමිටුවේ (TEC) විෂය දැනුම සහිත පුද්ගලයෙකු ඇතුළත් විය යුතු වුවත්, එයට පටහැනිව සභාව විසින් අවස්ථා 11කදී එකතුව රු.2,120,062ක වියදම් උපකරණ හා වාහන අමතර කොටස් මිලදී ගෙන තිබුණි.	ඉදිරියේදී ප්‍රසම්පාදන මාර්ගෝපදේශ ප්‍රකාරව කටයුතු කරනු ලබන බව.	ප්‍රසම්පාදන මාර්ගෝපදේශ ප්‍රකාරව කටයුතු කළ යුතුය.
(ආ) ප්‍රසම්පාදන මාර්ගෝපදේශ සංග්‍රහයේ 8.9.1 (ආ) මාර්ගෝපදේශය ප්‍රකාරව, රු.500,000ක් ඉක්මවූ කිසියම් භාණ්ඩයක් හෝ සේවාවක් ප්‍රසම්පාදන කිරීමේදී විධිමත් ගිවිසුමකට එළැඹිය යුතු වුවත්, එකතුව රු. 18,637,495ක ප්‍රසම්පාදනයන් 08ක් සම්බන්ධයෙන් සැපයුම්කරු සමග විධිමත් ගිවිසුමකට එළැඹ නොතිබුණි.	-එම-	-එම-

4. ගිණුම්කටයුතු භාවය සහ යහපාලනය

4.1 අයවැය පාලනය

විගණන නිරීක්ෂණය	සභාවේ අදහස් දැක්වීම	නිර්දේශය
සමාලෝචිත වර්ෂය සඳහා සකස් කර තිබූ අයවැය ප්‍රකාරව ඇස්තමේන්තුගත ආදායම් සහ වියදම්, තර්ෂ ආදායම් සහ වියදම් සමග සැසඳීමේදී ආදායම් විෂයන් 03ක සියයට 34 සිට සියයට 90ක් දක්වාත්, වැය විෂයන් 04ක සියයට 16ක සිට සියයට 69 ක් දක්වාත් මූලධන වැය විෂයක සියයට 24 ක විචලනයන්ද පැවැතීමෙන් අයවැය ඵලදායී කළමනාකරණ පාලන කාරකයක් ලෙස භාවිතා කර නොතිබුණි.	අයවැය සම්බන්ධයෙන් ඔබ විසින් අනාවරණය කළ කරුණු පිළිබඳව ඉදිරි කාලයේදී ක්‍රියාමාර්ග ගනු ලබන බව.	අවශ්‍යතා හඳුනාගෙන සැලැකිලිමත් ලෙස අයවැය සකස් කළ යුතුය.